

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 1 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල අයිතමයන් ඉදිරිපත් කිරීම හෝ වර්ගීකරණය සංශෝධනය කළ විටෙක ප්‍රායෝගික නොවන්නේ නම් හෝ සංසන්දනාත්මකව අගය කර යළි වර්ගීකරණය කළ යුතු බවට දක්වා ඇත්ත්, ආයතනය විසින් ප්‍රසාද දීමනා ගෙවීමට පෙර හණ්ඩාගාරය වෙත යැවෙන ලාභයන් සියයට 30 ක අගය 2023 වර්ෂයේදී ලාභ අලාභ ගිණුමෙහි වියදමක් ලෙසත්, 2024 වර්ෂයේදී ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය තුලත් ගලපා තිබීම මූල්‍ය ප්‍රකාශනවල ඊට අනුකූල වනසේ සිදුකර නොතිබුණි.	සංශෝධන අතපසුවීමකින් සටහන්වලට ඇතුළත් කිරීමට නොහැකි වී ඇති බව.	ගිණුම්කරණ ප්‍රමිති හා ප්‍රතිපත්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුල මුදල් ගලා ඒමක් හෝ යාමක් නොමැති පෙර වර්ෂ ගැලපුම් රු.1,056,258 ක අගයක් පැවතුණි.	මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඇතුළත්ව තිබෙන බව පිළිගන්නා බව සහ මෙයින් මුදල් ගලා ඒමක් හෝ මුදල් ගලා යාමක් සිදු නොවන අතර ඉදිරියේ දී ගිණුම් පිළියෙල කිරීමේ දී නිවැරදි කරන බව.	-එම-

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි ආදියට යොමුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය	
	2010 අංක 12 දරන ජාතික ශ්‍රම අධ්‍යයන පනත			
(i)	3 (ඇ) උපවගන්තිය	පුස්තකාල සහ තොරතුරු සැපයීමේ සේවා පිහිටුවීම හා ඒවා නඩත්තු කිරීම සිදුකළ යුතු වුවද, 2025 මාර්තු දක්වා එවැනි තොරතුරු සැපයීමේ සේවාවන් ක්‍රියාත්මක කර නොතිබුණු අතර වෙබ් අඩවි ප්‍රතිනිර්මාණ කටයුතුද අවසන්වී නොතිබුණි.	වර්තමානය වන විට ආයතනය කම්කරු මහා ලේකම් කාර්යාලයේ 02 වන මහලෙහි ස්ථාපනය කර ඇති නමුත් පුස්තකාලයක් සඳහා වෙන් කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් එහි නොමැති බව හා පුස්තකාලය සතුව පවතින පොත්පත් යාවත්කාලීන වී නොමැති නිසා පරිශීලනය අවම වී ඇති බව. මේ වන විට කම්කරු මහා ලේකම් කාර්යාලයේ 8 වන මහලෙහි එක් කොටසක් ආයතනයේ කටයුතු සඳහා වෙන් කරවා ගෙන ඇති අතර අදාළ අළුත්වැඩියා කටයුතු ඉදිකිරීමෙන් අනතුරුව එහි කොටසක පුස්තකාලයක් ඉදිරියේදී ස්ථාපිත කිරීම හා විද්‍යුත් ප්‍රකාශන ඇතුළත් වෙබ් පිටුවේ සැකසීම් ආරම්භ කර ඇති අතර වර්තමානයට ගැලපෙන පරිදි ඊ-පුස්තකාලයක් (e Library) පවත්වාගෙන යමින් සිටින බව.	පනතෙහි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii)	3 (ඉ) වගන්තිය	සමාන අරමුණු සහිත ජාතික හා විදේශීය ආයතන සංවිධාන සංගම් සහ සමිති සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම සිදුකළ යුතු වුවද අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ කාර්යය අවසන් වී නොතිබුණි.	එම අවබෝධතා ගිවිසුම 2009 සැප්තැම්බර් 13 දින අත්සන් කිරීමට කටයුතු කළ අතර එය 2013 සැප්තැම්බර් 13 දින කල්ඉකුත් වී ඇත. ඉන් අනතුරුව 2020 වර්ෂයේ දී මෙය නැවත ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරූ නමුත් විවිධ හේතු නිසා එය සිදු නොවූ අතර 2023 මාර්තු 29 දින අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දේශීය නියෝජිත සමඟ පැවති රැස්වීමේ දී ඒ සම්බන්ධ කටයුතු නැවත අරඹන ලෙස උපදෙස් දෙන ලදී. ඒ අනුව, කම්කරු ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් ඉදිරියේ දී අත්සන් කෙරේ. එම අවබෝධතා	පනතෙහි මෙම අරමුණ ඉටුකර ගැනීම දිගු කාලයක සිට ප්‍රමාදව ඇති අතර එම කටයුතු ඉටු කර ගැනීමට අදාළ කටයුතු කළ යුතුය.

ගිවිසුම සම්බන්ධව නිරීක්ෂණ ලබා ගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශය මගින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත වරින්වර ලිපි යොමු කර ඇති බව.

- (iii) 16 (1) වගන්තිය කර්තව්‍ය ඉටු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය තාක්ෂණ කමිටු යම් සංඛ්‍යාවක් මණ්ඩලය විසින් පත්කරනු ලැබිය හැකි වුවද ආයතනය පිහිටුවා වසර 24 කට අධික කාලයක් ගතවී තිබුණද, එවැනි කමිටු පත්කිරීමේ හැකියාව ප්‍රවර්ධනය වී නොතිබුණි.
- 2010 අංක 12 දරණ පාර්ලිමේන්තු පනත මගින් ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය පිහිටුවා ඇති අතර එය ආරම්භ කර වසර 14 ක් ගත වී ඇති බව, ආයතනයේ ඉදිරි අවශ්‍යතාවය මත පාලක මණ්ඩලය විසින් තාක්ෂණික කමිටු පත් කරනු ඇති බව හා දැනට එවැනි අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බව.
- පනතෙහි විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.1,883,012 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.11,095,653 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.9,212,641 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට වැඩසටහන් පැවැත්වීම් හා වැටුප් සහ ද්විතියන පදනම මත බඳවාගත් නිලධාරීන්ගේ දීමනාවල වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

(අ) පූර්ව වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂය තුළදී ආදායම් හා වියදම් විශ්ලේෂණය සියයට 16 කින් වැඩි වී තිබුණි.

(ආ) පූර්ව වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී වැඩසටහන් පැවැත්වීමේ වියදම සියයට 88 කින් හා නඩත්තු වියදම් සියයට 50 කින්ද වැඩි වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) 2024 වර්ෂයේ දෙසැම්බර් මස පවත්වන ලද ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ඇස්තමේන්තුගත වියදම රු.4,787,875 ක් වූ අතර සත්‍ය වියදම රු.4,959,061 ක් විය. ඇස්තමේන්තුගත ආදායම හා සත්‍ය ආදායම අතර රු.1,737,875 ක වෙනසක් පැවතුණි.	ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ මුඛ්‍ය පරමාර්ථය ලාභය ඉපයීම නොවන බව.	ඇස්තමේන්තු ගත වියදම් කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතුය.

(ආ) පාඨමාලා පැවැත්වීමේදී පුහුණු අංශය විසින් ආදායම් හා වියදම් ඇස්තමේන්තුවක් සකස් කරන නමුත් ඇස්තමේන්තුගත පිරිවැය හා සත්‍ය පිරිවැය සංසන්දනය නොකිරීම හේතුවෙන් පිරිවැය හා ප්‍රතිලාභයන් පිළිබඳ අධ්‍යයනයක් සිදුවී නොමැති අතර 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ ආදායම සියයට 16 ක් වැඩි වී තිබුණද ඊට සාපේක්ෂව වැඩසටහන් ක්‍රියාකාරකම් (Program activities) සඳහා පිරිවැය සියයට 88 කින් වැඩි වී තිබුණි.	ඉදිරියේදී පාඨමාලාවන් සඳහා වෙන්වෙන්ව පිරිවැය ඇස්තමේන්තු සකස්කිරීමට උපදෙස් දෙන බව. සම්පත් සකසුරුවමින් හා කාර්යක්ෂමව කළමනාකරණය කළයුතු බව.
---	---